

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

තණමල්විල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 (1) උප වගන්තිය සමඟ සංශෝධිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට තණමල්විල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු

කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද ,අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇතිබව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත්කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

	විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	සමාලෝචිත වර්ෂයේ ව්‍යාපෘති 03 ක් වෙනුවෙන් දැරූ රු. 12,977,139 ක් ප්‍රාග්ධනිත කර නොතිබුණි.	2025 වර්ෂයේ නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ස්ථාවර වත්කම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ)	සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට යන්ත්‍ර හා උපකරණ ලෙස ගිණුම්ගත කළ යුතු රු. 3,486,447 ක් ලී බඩු හා සවිකිරීම් යටතේ ගිණුම්ගත කර තිබුණි.	-එම-	-එම-
(ඇ)	සමාලෝචිත වර්ෂයේ රු. 43,800 කට මිලදී ගෙන තිබුණු තණකොළ කපන යන්ත්‍ර 02 ක වටිනාකම ගිණුම්ගත කර නොතිබුණි.	-එම-	-එම-
(ඈ)	සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ආපසු ගෙවිය යුතු විවිධ තැන්පතු වටිනාකම රු.8,087,733 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.	-එම-	ගිණුම් නිවැරදි කළ යුතුය.
(ඉ)	සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු. 385,923 ක් වූ රැඳවුම් මුදල් ගිණුම්ගත කර නොතිබුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම් සකස් කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	රැඳවුම් මුදල් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි අනුකූල නොවීම ආදියට යොමුව	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත 19 (xii) වගන්තිය	විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා අනුමැතිය ලබා නොගෙන ගැනීමට අවශ්‍ය ඉදිරි තණමල්විල බස් නැවතුම්පොල අංක 03 කඩ කාමරය වසර 30 ක කාලයක් සඳහා බදු දී තිබුණි.	දීර්ඝකාලීනව දේපළ බදුදීමට අදාලව විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතුය.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික
සමාජවාදී ජන රජයේ
මුදල් රෙගුලාසි

(i) මුදල් රෙගුලාසි 770(4) සභාව සතු වාහන හා මුදල් රෙගුලාසි පරිදි අක්‍රීය තත්ත්වයේ
යන්ත්‍රෝපකරණ 09ක් වසර 01 ඉදිරියේදී කටයුතු පවතින වාහන
සිට වසර 19 ක් දක්වා කාලයක් කරන බව. අලුත්වැඩියා
අක්‍රීයව පැවතුණි. කිරීමට හෝ
අපහරණය කිරීමට
කටයුතු කළ යුතුය.

(ඇ) 2006 අංක 12 දරන යම් දේපලක් බදුදීමේ දී අයකළ හිඟ මුදල් අයකර වක්‍රලේඛය ප්‍රකාරව
මුද්දර ගාස්තු (විශේෂ යුතු මුද්දර ගාස්තු රු.120,621 ක් ගැනීමට කටයුතු කරන කටයුතු කළ යුතුය.
විධිවිධාන) පනතේ 4(එ) බදුකරුවන්ගෙන් අයකරගෙන බව.
වගන්තිය නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 29,874,162 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 23,211,085 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණ	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ බිල්කරන ලද රු.53,243,710 ක් වූ මුළු ආදායමින් වර්ෂය අවසාන වන විට රු. 22,943,039 ක් අයකර නොතිබුණු අතර එය මුළු බිල්කල ආදායමෙන් සියයට 57 ක් විය.	අය කිරීමට කටයුතු කරන බව.	වර්ෂයට අදාළ ආදායම් වර්ෂය තුළ රැස්කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට පසුගිය වර්ෂවලට අදාළ හිඟ හිටි සතිපොළ ගාස්තු ආදායම රු. 10,518,074 ක් පැවතුණ අතර වර්ෂය තුළ සියයට 15 ක් එනම් රු. 1,553,000 ක් පමණක් ලැබී තිබුණි.	2025 වර්ෂයේදී හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් ගිවිසුම අනුව අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(ඇ)	සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට පසුගිය වර්ෂවලට අදාළ හිඟ හිටි යන්ත්‍ර කුලියට දීමේ ආදායම රු. 2,979,470 ක් පැවතුණ අතර වර්ෂය තුළ සියයට 07 ක් එනම් රු.207,615 ක් පමණක් ලැබී තිබුණි.	ඉදිරියේදී ඉතිරි මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව.	-එම-
-----	---	--	------

2.2.2 උසාවි දඩ හා මුද්දර ගාස්තු

විගණන නිරීක්ෂණ	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු.13,794,768 ක් සහ මුද්දර ගාස්තු රු.4,309,994 ක් ගෙන්වාගෙන නොතිබුණි.	ඉදිරියේදී හිඟ ආදායම අයකර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් වර්ෂය තුළ අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්ය සාධනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන්, ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
තණමල්විල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් 7 කණුව, ක්‍රීඩාපිටිය වටා ආරක්ෂිත වැටක් ඉදිකිරීමේදී අදාළ කම්බි කණු සවි කිරීම සඳහා කොන්ක්‍රීට් කිරීමට ඇස්තමේන්තු කර නොතිබුණු බැවින් සවිකළ කම්බි කණු පෙරලී කම්බි වැට ගැලවී ගොස් පැවතුණ අතර රු. 408,248 ක් වැයකර ඉදිකරන ලද ආරක්ෂිත වැටෙන් අපේක්ෂිත අරමුණ ඉටු වී නොතිබුණි.	නැවත වැට යථා පරිදි සකස් කර ගැනීමට නව ඇස්තමේන්තුවක් යටතේ ප්‍රතිපාදන වෙන්කර ගන්නා බව.	ව්‍යාපෘතිය නිවැරදිව ඉටුකළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2023 වර්ෂයේ කැබි රථයක් අනතුරට ලක්වීම හේතුවෙන් සිදු වූ රු. 120,000 ක අලාභය රියදුරුගෙන් අයකර ගන්නා බවට නිර්දේශ කර තිබුණද එය ක්‍රියාත්මක කර නොතිබුණි.	2025 ජුනි සිට අයකිරීමට විෂයභාර නිලධාරියාට උපදෙස් ලබාදී ඇති බව.	අදාළ නිර්දේශයන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.

- | | | | |
|-----|---|--|---|
| (ආ) | තණමල්විල ප්‍රාදේශීය සභාව සතු වාහන හා යන්ත්‍රෝපකරණ 22 ක් සඳහා ආදායම් බලපත්‍ර ලබාගෙන නොතිබුණු අතර ඉන් වාහන 07 ක ලියාපදිංචි සහතිකය නොමැති අතර තවත් වාහන 10 ක් වසර 01 සිට වසර 23 දක්වා කාලයක් ආදායම් බලපත්‍ර ලබාගෙන නොතිබුණි. | ආදායම් බලපත්‍ර ලබා ගැනීම සඳහා කටයුතු කරන ලෙස විෂය නිලධාරියාට උපදෙස් දී ඇති බව. | ලියාපදිංචිය විධිමත් කර වාහන හා යන්ත්‍රෝපකරණ සඳහා ආදායම් බලපත්‍ර ලබාගත යුතුය. |
| (ඇ) | සභාව භාවිතා කරන ගල් රෝල සඳහා 2015 වර්ෂයේ සිට රක්ෂණ ආවරණයක් ලබාගෙන නොතිබුණි. | පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ලියාපදිංචි සහතිකය ලබාදී නැති බව. | ලියාපදිංචි අයිතිය පවරාගෙන රක්ෂණ ආවරණය ලබාගත යුතුය. |
| (ඈ) | වැලිමඩ ප්‍රාදේශීය සභාව විසින් තණමල්විල ප්‍රාදේශීය සභාව වෙත ලබාදී තිබුණ මෝටර් ශ්‍රේඩරය සභාව වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි. | වත්කම් හුවමාරුව යටතේ කඩිනමින් පවරා ගැනීමට කටයුතු කරන බව. | යන්ත්‍ර සුත්‍රවල අයිතිය සභාව වෙත පවරාගත යුතුය. |
| (ඉ) | ප්‍රාදේශීය සභාව විසින් බදු දී තිබුණු කඩ කාමර 04 ක බදුකරුවන් සමඟ ගිවිසුම්ගත වී නොතිබුණු අතර කඩ කාමර 04 ක ගිවිසුම්ගත කාලය අවසන් වී වසර 1 සිට වසර 11 ක් ගතවී තිබුණද ගිවිසුම් අත්සන් කර නොතිබුණි. | ගිවිසුම්ගතවීම සඳහා අවශ්‍ය උපදෙස් විෂය නිලධාරියා වෙත ලබාදී ඇති බව. | සභාව සතු දේපල බදු දීමේදී ගිවිසුමකට එළඹිය යුතුය. |
| (ඊ) | 2015 ඔක්තෝබර් සිට 2022 නොවැම්බර් දක්වා කාලයට අදාළව සියයට 3 ක සේවක භාරකාර දායක මුදල් නොගෙවීම හේතුවෙන් රු. 534,643 ක අධිභාර මුදලක් සභාව වෙත පනවා තිබුණු අතර 2024 ජනවාරි 30 දිනැති අංක 01/41 දරන වවුචරය මගින් මෙම අධිභාර මුදල ගෙවා තිබුණි. | වාචස්පාපිත බැඳීමක් නිසා ගෙවීමට පියවර ගත් බව. | ගෙවීම ප්‍රමාද කිරීමට වගකිවයුතු නිලධාරීන් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 156 අනුව කටයුතු කළ යුතුය. |

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සභාවට අයත් ඉඩම් 134 ක අයිතිය සභාව වෙත පවරාගෙන නොතිබුණු අතර ඉඩම් 132 ක මැනුම් කටයුතු සිදුකර නොතිබුණි.	සියළුම දේපල මැනුම් කටයුතු අවසන් කර නිරවුල් කර පවරා ගැනීමට කටයුතු කරන බව.	ප්‍රාදේශීය සභාව සතු ඉඩම්වල අයිතිය කඩිනමින් පවරා ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) ප්‍රාදේශීය සභාවට අයත් රු. 49,576,867 ක් වටිනා ඉඩම් හා ගොඩනැගිලි ස්ථාවර වත්කම් ලේඛනයේ ඇතුළත් කිරීමට කටයුතු කර නොතිබුණි.	2025 වර්ෂයේ ඉඩම් හා ගොඩනැගිලි යටතේ ස්ථාවර වත්කම් ලේඛනයට ඇතුළත් කිරීමට කටයුතු කරන බව.	ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන කර නිවැරදිව පවත්වාගත යුතුය.

(ඇ)	සභාවට අයත් සුසාන භූමි 94 ක් සතිපොළ පිහිටි ඉඩම් 03 ක්, ක්‍රීඩා පිටි 10 ක්, තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.	සුසාන භූමි 18 ක් මැනුම් කිරීම සඳහා ගාස්තු ගෙවා අවසන් කර ඇති බව.	සභාව සතු දේපල තක්සේරු කර ගිණුම්ගත කළ යුතුය.
-----	--	---	---

3.4 මානව සම්පත් කළමනාකරණය

	විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සභාවේ තනතුරු 04 ක සේවකයින් 09 දෙනෙකුගේ උපතතාවයක්ද, තනතුරු 02 කට අදාලව අතිරික්ත 02 ක් ද පැවතුණි.	පළාත් පාලන කොමසාරිස් වෙත දැනුවත් කර ඇති බව.	සේවක අතිරික්ත හා උපතතා තුලනය කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ)	සේවක ණය සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ස්ථාන මාරු වී ගිය, විශ්‍රාම ගිය, වැඩ තහනම් කළ, සේවය අතහැර ගිය හා මිය ගිය සේවකයන් 07 ක ගෙන් රු. 273,535 ක් අයවිය යුතුව තිබුණි.	නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව.	හිඟ සේවක ණය කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

	විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
	සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව විසින් පිළියෙලකර තිබුණු අයවැය ලේඛනය අනුව ඇස්තමේන්තු කළ ආදායම් හා වියදම්, වර්ෂයේ තර්ථ්‍ය ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයයන් 07 ක සියයට 05 සිට සියයට 102 දක්වාද වියදම් විෂයයන් 06 ක සියයට 44 සිට සියයට 233 දක්වාද විචලනයන් පැවතුණි.	ඉදිරියේදී නිසි පරිදි අයවැය සකස් කිරීමට පියවර ගන්නා බව.	වාර්ෂික අයවැය ඇස්තමේන්තු වඩාත් තාත්විකව පිළියෙල කළ යුතු අතර එම ඉලක්කයන් සපුරා ගැනීමට කටයුතු කළ යුතුය.